



**ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව**

**1990 අංක 42 දරන
දේශීය ආදායම (සංගෝධන) පතන**

[සහතික සටහන් කළු 1990 කොට්ඨාස මස 29 වන දින]

ඇඟිලුවේ නියමය පරිදි මූද්‍යය කරන ලදී.

1990 කොට්ඨාස මස 30 වනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට
ප්‍රතිස්ථාපනය II වන කොටසේ අනිරේකකයන් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මූද්‍ය දෙපාර්තමේන්තුවේ මූද්‍යය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන තාක්ෂණයන් එහි කොටස යාමිය.

ඡා.: රු. 2.70 ඩී.

ඡායාලු සංස්කීර්ති: රු. 3.10 ඩී

1990 අංක 42 දරන දේශීය ආදියම් (සංගෝධක) පත්‍රකා

[සහතිකය සවහන් කලේ 1990 නොවුමිලද මස 29 වන දින]
එල්. ඩී. මි. 28/90

1979 අංක 28 දුරනා දේශීය ආදායම් පත්‍ර සංග්‍රහකාරී කිරීමේ
සඳහා ටු පෙනෙයි.

“ త్రి లోకా ప్రశ్నానుఁ లీక ఉత్సవండి శహరతయే ఆదైతిణిను కుల
విజిను” మెంసే అనుబంధ ఆవిషి :—

1. මේ පනත 1990 අංක 42 දීරු දේශීය ආදයම් (සංස්කේධන) ලෙනවා කළයා. පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රජාප්‍රතිඵිය” යනුවෙන් සඳහන් කරන ලදී) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 8 වන වගන්තියේ (අ) ගෛවාය පහන දැක්වෙන පරිදි මෙයින් යෝගේවනය කරනු ලැබේ:—

- (1) එම හේදයේ (LV) වන අනුජලියෝ (JII) වන පිළිය
යෙහි “සාර අරමුදල් ලාභ සහ ආදායම; සහ” යන්
වත්ත වෙනුවට “සාර අරමුදල් ලාභ සහ ආදායම”
යන වත්ත පැලද්‍රිය කිරීමෙන්;

- (2) එම පෙදලයේ (LVI) වන අනුලෝධයේ “රක්ෂණ මණ්ඩලයේ ආයා සහ ආදයම්” යන වචන වෙනත් වෙනත් රක්ෂණ මණ්ඩලයේ ආයා සහ ආදයම්; සහ ” යන වචන ආදේශ කිරීමෙන්;

- (3) මම ශේදයේ අවසානයට පහත දීක් වෙන අනුශේද එකතු කිරීමෙන්:—

"(LVII) 1987 අකු 50 දරන උපරිමාධිකරණ සංස්කීර්ණ කළමනාකාර මණ්ඩල පනත මගින් පිහිටුවන ලද උපරිමාධිකරණ සංස්කීර්ණ කළමනාකරණ මණ්ඩලය;

(LVIII) රුදු සැරස සංගමයේ අන්තට ජාතිය කළුව සහ

(LIX) 1988 අංක 53 දරන දි ලංකා ප්‍රතිපත්ති න් අධ්‍යක්ෂත ප්‍රජාත්‍යාමා මධ්‍යස්ථාන වෙත ප්‍රතිපූරණ ලද හි ලංකා ප්‍රතිපත්ති න් අධ්‍යක්ෂත ප්‍රජාත්‍යාමා මධ්‍යස්ථානයේ ආයතනයයි.”.

3. ප්‍රධාන ප්‍රජාත්වයේ 9 වන වගන්තියේ (1) වන උපවෙශන නීය පහත දැක්වන පරිදි ලේඛිනා සංයෝගීය කරනු ලැබේ:—

- (1) එම උපවිශ්ටීයේ (ආ) සේදයේ —

- (අ) (VIII) වන අනුපේදයට දක්වීමෙහිම පහත අක්‍රම වෙන අනුපේදය ඇඟුලත් කිවීමෙන් :--

“(IX) 1988 අංක පිටි දරන දු ලංකා ප්‍රතිපත්තින්
අධිකාරීන ආයතනය පනත මගින් උග්‍රලු
වහ ලද හි ලංකා ප්‍රතිපත්තින් අධිකාරීන
ආයතනයේ සේවා සියලුක් තයකිගේ ”

2 1990 අංක 42 දරන දේශීය ආදයම (සංගෝධන) පත්‍ර

(ආ) “(I) වන, (II) වන, (III) වන, (IV) වන, (V) වන,
 (VI) වන, හෝ (VII) වන, විෂයයන්ට සඳහන්” යන වචන සහ ඉලක්කම් වෙනුවට
 ‘(I) වන, (II) වන, (III) වන, (IV) වන, (V)
 වන, (VI) වන, (VII) වන, (VIII) වන හෝ (IX)
 වන විපයන්හි සඳහන්” යන වචන සහ
 ඉලක්කම් ආදේශ කිරීමෙන්; සහ

(2) එම උපවහන්තියේ (දා) ජේදයේ “ඡුත්තන්තර වාරි
 මාර්ග කුලම්නාකර ආයතනය හෝ කොළඹ තුමුද
 කාර්යාලය හෝ ආක්‍රාමණ සංවර්ධන බැංකුව” යන වචන
 වෙනුවට “ඡුත්තන්තර වාරිමාර්ග කුලම්නාකර ආයතනය,
 කොළඹ තුමුද කාර්යාලය, ආක්‍රාමණ සංවර්ධන බැංකුව,
 ලෝක බැංකුව, හෝ රජු කුරුස සංගමයේ
 අත්තර ඡුත්ත කිමිවුව” යන වචන ආදේශ කිරීමෙන්.

ඉමෙන්
 උපවහන්තියේ
 11 වන
 වගන්තිය
 සංගෝධන
 පත්‍ර

4. ප්‍රධාන ප්‍රජාත්නියේ 11 වන වගන්තියේ (ආ) ජේදය, “17
 වන, 17අ වන, 18 වන, 19 වන, 20 වන, 20අ වන, 20ආ වන, 20
 වන 21 වන, 22 වන, 22අ වන, 22ආ වන, 22ඇ වන හෝ 22ඇ
 වන වගන්ති යටතේ” යන වචන සහ ඉලක්කම් වෙනුවට “17
 වන, 17අ වන, 17ආ වන, 17ඇ වන, 18 වන, 19 වන, 20 වන 20අ
 වන, 20ආ වන, 20ඇ වන, 21 වන, 21අ වන, 21ආ වන, 21ඇ
 22ආ වන, 22ඇආඇ වන හෝ 22ඇආඇආ වන වගන්ති යටතේ”
 යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින්
 සංගෝධනය කරනු ලැබේ.

ඉමෙන්
 උපවහන්තියේ
 14 වන
 වගන්තිය
 සංගෝධන
 පත්‍ර

5. ප්‍රධාන ප්‍රජාත්නියේ 14 වන වගන්තියේ (ආ) ජේදය පත්‍ර
 දැක්වෙන පරිදි මෙයිනා සංගෝධනය කරනු ලැබේ:—

(1) (මෙම සංස්කීර්ණය දැඟැලි පිටපතට පමිණක් අදාළවේ)

(2) එම ජේදයේ (xvi) වන අනුජේදයේ “අඩවින වෙනස්
 විෂමත්” යන වචන වෙනුවට “අඩවින වෙනස්
 විෂමත්”; යන වචන ආදේශ කිරීමෙන්;

(3) (xvi) වන අනුජේදයේ ඉක්තිත්වම පත්‍ර අක්වෙන අනු
 ජේද අනුලත් කිරීමෙන් :—

“(xvii) යම් පුද්ගලයකුට අයන් වූ ද, විකිණීමට
 පෙරුණුවම යම් වහාපාරයක වන්කමස් නොවුවා වූද
 යම් දෙපළක්, 1990 ජනවාරි මස 1 වන දින හෝ
 එව පසු විකිණීමෙන් ලැබෙන මූල මූල, එම
 විකිණීමේ දිනයෙන් එක් අවුරුදුක් අනුලත,
 එහෙත් 1992 අප්‍රේල් මස 1 වන දිනට පෙර
 පත්‍ර දැක්වෙන යම් සමාගමක එනම්—

(ආ) 17ආ වගන්තියේ, 22ඇආඇ වගන්තියේ
 හෝ 22 ආඇආඇ වගන්තියේ සඳහන් යම්
 සමාගමක; හෝ

(ආ) 17 ඉ වගන්තියේ සඳහන් යම් වනවසයක් පරිගෙන යන්නා වූ සමාගමක් (එසේන් එකී සංගමමයි මතු සඳහන් පරිදි ආයෝජනය කරන ලද මූදල් ප්‍රමාණය එකී වනවසයේ නිෂ්පාදන යාධිතාව ප්‍රසාරණය කිහිපිම කාර්යය සඳහාම පමණක් බවට එකී ප්‍රමාණ එකීන් සහතික කරන ලෙසෙන් නම්)

පවත්නා කොටසක් තොවන්නා වූ යම් සාමාන්‍ය කොටසක් මූදල ගැන වන් ආයෝජනය කරන ලෙසෙන්න් නම්, එකී එකීන්මේන් පැන නැඩා යම් ප්‍රාග්ධන ලාභයක් :

එසේ මූදල යම් තක්සේරු වර්ෂයක් සඳහා එම ප්‍රදාගලයාගේ තක්සේරු කළ හැකි ආදායමන්, එම ආයෝජනය වෙනුවෙන් දීමනාවක් 31 වන වගන්තිය යටතේ අවු කර ඇත්තා නම් මේ අනු ජ්‍යෙෂ්ඨයේ විධිවිධාන අදාළ තොටිස දැනු ය

එසේම තවදුරටත් එම මිලදී ගැනීමේ දින යෙන් පසු පස් අවුරුද්දක් ඇතුළත ඒ ප්‍රදාගලයාගේ මරණයෙන් භාර ඇත් ආකාරයකින් එසේ මිලදී ගත් කොටසේ අයිතියෙන් වෙනසක් සිදු වන අවස්ථවක—

(i) අයිතියේ එම වෙනස සිදුවූ කොටස මිලදී ගැනීම් සඳහා ආයෝජනය කරන ලද මූදලට ආයෝජනය කළ හැකි එම ප්‍රාග්ධන ලාභයේ කොටස සම්බන්ධයෙන් මේ අනුප්‍රේද්‍ය යටතේ ප්‍රඛන්ධිය කර ඇති ආදායම් බඳුදෙන් නිදහස් කිරීම ප්‍රඛන්ධිය කර තොත්තුවෙන් නම් එම ප්‍රාග්ධන ලාභය ආයිත්තා තක්සේරු වර්ෂය සඳහා එම ප්‍රදාගලයා යටතේ සිය භාවිත තොත්තු ආදායම් බඳ්ද; සහ

(ii) එම ප්‍රාග්ධන ලාභය උදෑගත වූ තක්සේරු වර්ෂය සඳහා පනවන ලද ආදායම් බඳ්ද යන දෙනෙකු වෙනසීන් සංඛක්න වන අඛ්‍යීක තක්සේරුවක්, මේ පනතේ කුමක් සඳහන්ව ඇතැද එම විකිනීම සිදු කරන ලද තක්සේරු වර්ෂය සඳහා එම ප්‍රදාගලයා සම්බන්ධයෙන් කළ ප්‍රඛන්ධි අතර ඒ අනුව තක්සේරු දැන්වීම්, අනියාවනය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් වූ මේ පනතේ විධිවිධාන ඒ අනිරේක තක්සේරුවට අදාළ විය යුතු ය.

මේ අනුප්‍රේද්‍ය කාර්ය සඳහා “අයිතියේ එම වෙනස සිදුවූ කොටස මිලදී ගැනීම් සඳහා ආයෝජනය කරන ලද මූදලට ආයෝජනය කළ හැකි එම ප්‍රාග්ධන ලාභයේ කොටස” යන්නෙන් මේ අනුප්‍රේද්‍ය සඳහන් දේපළ විකිනීමේන් ලබා මූදල මූදල, එම ප්‍රාග්ධන ලාභය දරන අනුපාතයට වන අනුපාතයක් අයිතියේ එම වෙනස සිදුවූ කොටස

මිලදී ගැනීම් සඳහා ආයෝජනය කරන ලද මුදලට,
යම් මුදල ප්‍රමාණයක් දරන්නේ ද එම මුදල ප්‍රමාණය
අදහස් වේ.

(xviii) 22අංශාධා වන වගන්තියේ සඳහන් යම් අවදානම්
ව්‍යවසාය ප්‍රාග්ධන සමාගමක් විසින් වෙනත් යම් සමාගම
මත දරනු ලබන වෙනත් යම් සමාගමක යම් කොට
සක් හෝ ස්කන්ධියක් විසින්මෙන් ;

(xix) 22අංශාධා වන වගන්තියේ සඳහන් යම් ඒකක හාර
යක් විසින් හෝ අනෙකුතා අරමුදලක් විසින් දරනු
ලබන වෙනත් යම් සමාගමක දරන කොටසක් හෝ
ස්කන්ධ එම ඒකක හාරය විසින් හෝ අනෙකුතා
අරමුදල විසින් විකුණු ලැබීමෙන් ;

(xx) යම් තැනත්තක විසින් දරනු උසන යම් ඒකක හාර
යක හෝ යම් අනෙකුතා අරමුදලක යම් ඒකයක්,
එම තැනත්තා විසින් එම ඒකය අත්කර ගැනීමේ
දිනයෙන් එක් ප්‍රාග්ධනය පසු එම තැනත්තා විසින්
විකිණීමෙන් ;

(xxi) නිල ලැයිස්තු ගත සමාගමය යම් කොටසක් යම් තැනත්
තක විසින් අත්කර ගැනීමේ දින සිට එක් ප්‍රාග්ධනය
පසුව ඒ කොටසෙහි අයිතිය වෙනස් විමෙන් ;”.

ප්‍රධාන ප්‍රජාත්‍යාමාත්‍රකාරීය
17අ, 17ආ,
17ඇ, 17ඈ,
17ඉ සහ 17ඊ
වහ දෙනා
වෙනත්
කාලෝච්‍ය කිරීම.

6. ප්‍රධාන ප්‍රජාත්‍යාමාත්‍රකාරීය 17අ වන වගන්තියට ඉක්තිවේම පහක
දැක්වෙන වගන්ති තෙකින් ඇතුළත් කරනු ලබන අතර එවා එම
ප්‍රජාත්‍යාමාත්‍රකාරීය 17ආ, 17ඇ, 17ඈ, 17ඉ, 17ඊ, 17ඉ සහ 17ඉ වන වගන්ති
වශයෙන් බලපූරුෂීය යුතු ය :—

“ යම් කිල දී යුතියේ තෙකින් මෙයිස්ත්‍රියක
භාෂා සහ ආදායම ආදායම සහ තීඩියෙන්
විදෙන් තීඩියෙන් තීඩියෙන් තීඩියෙන්

17අ. (1) (2) වන උපවිගන්තියේ සඳහන්
යම් ව්‍යවසායක, (ප්‍රාග්ධන තිබුණු විකිණීමෙන්
ප්‍රාග්ධන යම් ලාභ ගත ආදායම හාර) (3) වන
වගන්තියේ (අ) ජේදයේ අයිත්තුකළව වූ ලාභ
යන ආදායම්, (ශීම ව්‍යවසාය ව්‍යාපාරය කරගෙන
යම් ආරම්භ කළ තක්සේ එරියෙන් අරම්භයේ
සිට ප්‍රාග්ධන ප්‍රාග්ධන ආදායම් එද්දෙන්
නිඛ්‍යය් විය යුතු ය.

(2) (1) වන උපවිගන්තියේ විධිවිධාන—

(අ) 1990 ජනවාරි මස 1 වන දින හෝ ඉන්
පසු ව්‍යවසාය තරගෙන යම ආරම්භ
කළු ටිඳ;

(ආ) මේ වගන්තිය අදාළ වන ව්‍යවසායක්
බවට ප්‍රතිපත්ති සැලසුම් සහ ද්‍රායාක්
මත කිරීමේ විභාග හා අමාත්‍යවරයා
හෝ නිලධාරීය මත, අමාත්‍යවරයා
රිසින් 1992 අප්‍රේල් මස 1 වන දිනට

පෙර ගෙයට පැහැදිලි පළ කරනු ලබන
දැන්වීමක් සිංහ අනුමත කරන ලදා වූද;

- (අ) කළ තේ නොග, තේ'ප් රබර්, හිටි ගෙර්,
ඩිටිපාලු, පොල් තෙල්, කපුස් පොල්,
සේප්පර්, ගෙඩි පොල්, පොල්
කොලු තේ එ ලංකාවේ ආර්ථික
ප්‍රගතිය සැලකිල්ලට ගෙන අමාත්‍ය
වරයා විසින් යෙසට පැහැදිලි පළ
කරනු ලබන දැන්වීමක් මගින්
නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි
වෙනත් වෙළඳ ද්‍රව්‍යයක් හැර, යම්
කාෂීකාරීමික නිෂ්පාදන ද්‍රව්‍යයක් තේ
අපනයනයට ගොමුව වෙළඳ ද්‍රව්‍යයක්
කාවන විශිෂ්ට සඳහා මිළඳ ගැනීමේ
යෙදී සිටින්නා වූ ද ; සහ
- (ඇ) කුලීන් පැවති යම් ව්‍යාපාරයක්, බෙදි
මෙන්, ප්‍රායිසංස්කරණය කිරීමෙන් තේ
අත්කර ගැනීමෙන් පිහිටුවුවක් නොවන
යම් ව්‍යාපාරයක් වූද
- ව්‍යාපාරයකු අදාළ වේ.

(3) මේ වගන්තියේ (2) වන උපවෙශන්තියේ
තායිය සඳහා “ යම් කාෂීකාරීමික තේ
අපනයනයට ගොමු වූ වෙළඳ ද්‍රව්‍යයක්”
යන්හෙන්—

- (i) යම් කාෂීකාරීමික පළදාවක්; තේ
(ii) යම් කාෂීකාරීමික පළදාවක්න් නිෂ්පාදන
යම් වෙළඳ ද්‍රව්‍යයක්; තේ
(iii) අපනයනය නිරීම සඳහා යම් අපනයන
කරවනු වන සැපයීමට අදහස් කර ඇති
නිෂ්පාදන හාන් තියක්

අදහස් වේ.

17අ. (1) (2) වන උපවෙශන්තියෙහි සඳහන් යම්
සමාගමක (ප්‍රාග්ධන වන්කම් විශිෂ්ටෙන් ලැබෙන
යම් ලාභ සහ ආදායම හැර) ට වන වගන්තියේ
(අ) ජේදයේ අර්ථාත්තුකුලව ලාභ සහ ආදායම ඒ^ශ
සමාගම විසින් ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු
පෙළෙමි යම් තක්සේරු වරිජයක දී ද ඒ තක්සේරු
වරිජයේ අරමිහයේ සිට අවුරුදු පහක කාලයකට
ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

යම් පුරුෂයෙ
ව්‍යාපාරයක
පැහැදිලි ආදායම
විදෙන් නිදහස්
ක්‍රමී.

(2) (1) වන උපවෙශන්තියේ විධිවිධාන—

(අ) 1990 ජනවාරි මස 1 වන දින තේ ඉන්පසු
ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලැබූ වූ;

(ඇ) කර්මාන්ත විෂය හාර අමාත්‍යවරයාගේ
නිර්මාණ මන ලේ වගන්තිය අදාළ
සමාගමක් වගයෙන් 1992 අප්‍රේල් මස

6 1990 අංක 42 දෙන දේශීය ආදයම් (ප්‍රඟනයෙන්) පත්‍ර

1 වන දිනව පෙර ගෙසට් පත්‍රයෙහි පල කරනු ලබන නියමිතක් අමාත්‍ය වරුන තිශින් අනුමත කරනු ලබන් නා වූ;

(ආ) (i) කාර්මික හා මේච් ගෝ කාර්ය වලි සම්බන්ධයෙන් ප්‍රයෝගම් ජ්‍යවහා විය කාර්මික ව්‍යවසායක්; හෝ

(ii) නිෂ්පාදන කාර්යාලි සම්බන්ධ යෙන් හෝ කොමිඩුවර් සිදුම් උප කරණ සහ කොමිඩුවර් ආම්භිත සංවර්ධනය සම්බන්ධයෙන් හෝ කාර්මික මොස්තර සම්බන්ධයෙන් ප්‍රහැකුවීම කළයීම සඳහා තුළ ව්‍යවසායක්

කරගතන යාමෙන්ලා පමණක් නිරන යැමි සම්ගම් කට අභ්‍යන්තර පිළි යුතු ය:

එසේ තුවදා, ඒ ව්‍යවසාය, කළුන් ප්‍රවත්තිය තුළ යැමි ව්‍යාපාරයක් ලෙසිමෙන්, ප්‍රධිස්ථානකරණය කිරීමෙන් හෝ අත්තර ගැනීමෙන් පිහිටුවනු ලැබූ ව්‍යවසායක් නොවිය යුතුය.

17ආ. (1) (2) වන උපවහන්තීයෙහි සඳහන් යැමි සමාගමක (ප්‍රඟනය වන ක්‍රමී විනිශ්චිතයෙන් ඉවෙන යම් ලෙස සහ ආදායම භාර) 3 වන වගන්තියේ (අ) ජේදලෝ අර්ථාත්තලව ලෙස සහ ආදායම ඒ සමාගම විඩින්, ව්‍යාපාර කිවියුතු ඇඟිහ කරනු ලබමේ යම් තක්සේරු වැඩයකදී ද ඒ තක්සේරු වර්ෂයේ ආර්ථිකයේ සිට අවුරුදු පහක, කාලයක් අදායම් බිඳීදෙන් නිදායේ කරනු ලැබිය යුතු ය.

(2) (1) එන උපවහන්තීයේ විධිවිධාන—

(අ) 1990 ජාත්‍යම් මස 1 වන දින හෝ ඉන් පැහැදිලි ව්‍යාපාර කිවියුතු ආර්ථික සඳහනු යොමු තුළ ද;

(ආ) කිරීම්න්ත එකා හා අමාත්‍යවරුන් නිර්දේශය මත, මේ වගන්තීය අභ්‍යන්තර සමාගමක් වශයෙන් 1992 අප්‍රේල් මස 1 වන දිනව පෙර ගෙසට් පත්‍රයෙහි පල කරනු ලබන නියමයක් මිනින් අමාත්‍ය වරුන තිශින් අනුමත කරනු ලැබන්නා වූද; සහ

(ඇ) යම් ස්ථානකය දී හාන්ති සහ වෙළෙඳ දුටුන නිෂ්පාදනය නීමිම හෝ ඇදිම් සඳහා තුළ ව්‍යවසායක් විස්සකට නොඅනු සංඛ්‍යාවක් සඳහා එක් එක් ව්‍යවසායේ අත්තර ප්‍රයෝගනය පෙන්ස වරිග අවි අදාළකයකට නොඅවු හිමි ප්‍රමාණයක්

උප විදුත
පෙළුමාම් පෙළුම
සහ පෙළුමාම්
උප පා
අදාළක පෙළුමාම්
පිද්දෙන් නිදායේ
කිරීම්.

අදුම්ව ඒ ස්ථානයේ දී උප ව්‍යක
පහසුකම් ප්‍රාග්‍යන යම් ව්‍යවසායක් කර
ගෙන යාමෙහි උ පමණක් තීරනව
අත්තා මූලික යි

යම් සමාගමකට අදාළ විය යුතු ය :

එසේ වට්ටද ඒ ව්‍යවසාය කළින් ප්‍රවත්තිය එක් ව්‍යුත්‍යක් බෙදුමෙන්, ප්‍රතිසංස්කරණය කිරීමෙන් හෝ අත්තාකර ගැනීමෙන් පිළිගුවන ලද ව්‍යවසායක් නොවිය යුතු ය.

17 අ. (1) 1982 අංක 17 දරන සමාගම් පනතේ
තාප වන කොටස යමෙන් උපායුපදිල් කරන ලද
යම් අක්වෙරලු සමාගමකට (ප්‍රාග්ධන වත්තකම්
විකිණීමෙන් රුබෙන යම් උප සහ ආදාළය
නර) (2) වන උපවහන්තියේ සඳහන් යම්
ව්‍යවසායකින් රුබෙන, 3 වන වියන්තියේ (අ)
පේදයේ අද්දානුකුල වූ උප සහ ආදාළම,
(සඩාරණ වියදුම් විශයෙන් තොම්සුරිස් ජනරාල්
වරයා විසින් අදහස් කරනු ලබන යම් වූදලක්
දැන් අවුකර) එම උප සහ ආදාළම ශ්‍රී ලංකාවටම
ප්‍රාග්ධනය කරනු ලබන්නේ නම්, එම සමාගම්
එසේ උපායුපදිල් කරනු ලැබූ තත්ත්වය විද්‍යය
ඇත්මිගයේ සිට අවුරුදු ප්‍රකාශ කාලයක් ආදාළම්
විද්‍යාත්මක මිය යුතු ය.

ගෙවයින්
දැනුම්
සේවාවලිය්
අං පෙරෙල
සැමල උපය
උප යා
ඇංජිනේරු ආදාළ
විද්‍යාත්මක තිබාව
කිරීම.

(2) (1) වන උපවහන්තියේ විධිවිධාන පහත
දැන්වන යම් ව්‍යවසායකට, දීක්ෂා—

(අ) මේ වත්තන්තිය ආදාළ වන ව්‍යවසායක් විභ
යෙන් 1992 අප්‍රේල් මිය 1 වන දිනට
පෙර ගෙයට ප්‍රාග්ධනයේ ප්‍රාග්ධන ලබන
නීයමයක් මිනින් අමාත්‍යවරයා විසින්
අනුමත කරනු ලැබූ වූ ද;

(ආ) රත්තකය හෝ ප්‍රාග්ධන ගමින් හෝ රුජ
වූදල් ප්‍රතිරූපණය හෝ රුජ වූදල්
සුළුනාය, අත්තර් ජාතික උපදේශක
ස්වාධී හෝ එම හෝට්ටින් දෙකක රුජ
ව්‍යුත් ගණනක සංයෝගනයක හෝටි
වත් සාපයීමට අදාළ අක්වෙරලු ස්වාධී
වල ගොවිලුම් ද යැදී සිටින්නාවූ ද

යම් ව්‍යවසායකට අදාළ විය යුතා ය.

කාලීන
ව්‍යවසාය
ව්‍යුත්ත
කිරීමෙන්
පැවතා
ලාභ සහ
ආදයම් ආදයම්
කිරීමෙන් නිදහස්
කිරීම.

17ඩී. (1) බඩු හෝ වෙළඳ ද්‍රව්‍ය නිෂ්පාදනය හේ සැදීම සඳහා වූ ද (2) වන උපවෘත්තියේ සඳහන් වූ ද යම් ව්‍යවසායක් ව්‍යුත්ත කිරීමට ආරෝපණය කළ ගුකී යම් පාහ සහ ආදායම, අදාළ දිනයේ සිට ගණන් බලනු ලබන අවුරුදු පහක කාල පරිවිෂේද යක් ආදායම බද්ධෙන් නිදහස් විය යුතු ය.

(2) (1) වන උපවෘත්තියේ තියිබාහ—

(අ) ස්වත්තිය නිෂ්පාදන බාරිකාව ව්‍යුත්ත සිටීමේ උ දැනියල් මිලියන පාහකට නොඅඩු අලුන් ප්‍රාග්ධන දියදමක්, අදාළ දිනයේ සිට මාස දොළඟක කාල පරිවිෂේදයක් අනුමත දරා ඇත්තා වූ ද;

(ආ) තේ වගන්තිය අදාළ වන ව්‍යවසායක් වශයෙන් කෑම්ප්න්ත විෂය හාර අමාත්‍ය වරයාගේ නිරීද්‍යාය මත අමාත්‍යවරයා විසින් 1992 අප්‍රේල් මස 1 වන දිනට පෙර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දැන්මික් මග්න් අනුමත කරන ලද්ද වූ ද;

(ඇ) ඒ ව්‍යවසාය අදාළ දිනයෙන් ආරම්භ වන වර්ෂයේ අවසන් දිනයේ දී සේවයේ නීයුක්ත කර සිටින්නා වූ ද කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද යම් අර්ථසාධක අරමුදලකට දායක මුදල් එක් එක් සේවා නීයුක්තය වෙනුවෙන් ගෙවනු ලබා ඇත්තා වූ ද, සේවා නීයුක්ත යන් සංඛ්‍යාව, අදාළ දිනයට පෙරනුවත් වූ මාස දොළඟකට ඇතුළු නොවන අඛණ්ඩ කාලයීමාවක් තුළ ඒ ව්‍යවසායෙහි සේවයේ නීයුක්ත කර සිටියා වූ උපරිම සේවා නීයුක්තයන් සංඛ්‍යාව විසිප්පහකට අඩු නොවන සංඛ්‍යාවකින් ඉක්මවන බවට කොමසාරිස් ජනරාල්වරයා සැකීමට පත් කරන්නා වූ ද

යම් ව්‍යවසායකට අදාළ විය යුතු ය:

එසේ වූව ද, (1) වන උපවෘත්තියේ සඳහන් අවුරුදු පහක කාලයීමාව අනුළත යම් තක්සේරු වර්ෂයක් දැනුවදී ඒ වනවෘත්තියේ සේවය නීයුක්ත කර සිටින්නා වූ ද කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද යම් අර්ථසාධක අරමුදල කට ඒ වනවෘත්තියේ සාම සේවා නීයුක්තයෙන්ම වෙනුවෙන් දායක මුදල් ගෙවනු ලබ ඇත්තා වූ ද සේවා නීයුක්තයන් සංඛ්‍යාව, එක් උපරිමය විසි

පහකින් හෝ රේට වැඩි සංඛෙවතින් නොමුක්ම වන අවස්ථාවක, (1) වන උපවිශ්චතියේ සඳහන් ඒ ව්‍යවසායේ එම තක්සේරු වර්ෂය සඳහා වූ එම ලාභ සහ ආදායම ආදයම් බ්ලේදේන් නිදහස් නොවිය යුතු ය.

(3) මේ වගන්තියේ ක්‍රියා සඳහා සහ යම් කාරීමික ව්‍යවසායක් සම්බන්ධියෙන්—

(අ) යම් තක්සේරු වර්ෂයකට අදාළව, “වත්ව සායන් ව්‍යාප්ත කිරීමේ ආරෝපණය කළ ගැනී” යනු යෙදුමෙන්—

(i) සියයට දහයකින් නැතහෙන් ඒ තක්සේරු වර්ෂයේ හෝ රේට ආසන්නයේ හෝ ශ්‍රී ලංකාවහි පැවති උදෑස් බ්‍රද්ධිමත අනුපාතිකය සැලකීල්ව ගනිමින් අමානාස වරයා විසින් ගැසට පත්‍රයේ පළ කරන දැන්වීමක් මගින් නිශ්චිතව තිබූ තියම් කරනු ලැබිය හැකි වෙනත් ප්‍රතිඵලනයකින් අවුකළ ඒ තක්සේරු වර්ෂය සඳහා (ප්‍රාග්ධන වන්කීම් සියිල්වන් විකිණීමෙන් ලැබූ ලාභ සහ ආදායම හරු) ට වන වගන්තියේ (අ) පේදයේ අර්ථානුකුල ඒ ව්‍යවසායෙහි ලාභ සහ ආදායමෙහි,

(ii) ඒ ව්‍යවසාය අදාළ දිනයට ප්‍රදේශීයන් අවුරුදු තුනක් හෝ රේට වැඩි කාලයක් ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති අවස්ථාවක, අදාළ දිනයට පූර්ව අවුරුදු තුනක් සඳහා ගණන් බලන ලද නැතහෙන් ඒ ව්‍යවසාය අදාළ දිනයට පූර්වයෙන් අවුරුදු තුනකට අවු කාලයක් ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති අවස්ථාවක එසේ ව්‍යාපාර කටයුතු කර ඇති සම්පූර්ණ කාල සිමාව සඳහා ගණන් බලන ලද ඒ ව්‍යවසායෙහි සාමාන්‍ය වාර්ෂික ලාභ සහ ආදායම ඉක්මවන,

අනිරික්ත ප්‍රමාණය අදහස් වේ.

(ආ) “අදාළ දිනය” යනු යෙදුමෙන්, 1990 අප්‍රේල් මාසයට කළීන් මොවු සහ 1992 මැයිය මාසයට පසුව නොවුද ඒ ව්‍යවසාය කරගෙන යන කුනුන්නා තිසින් හෝ ඒ ව්‍යවසාය

කුවුල් ව්‍යුහපාරයක් විසින් කරගෙන යන අවස්ථාවක ඒ කුවුල් ව්‍යුහපාරයේ ප්‍රතිඵල කුවුල්කරු විසින් හෝ තොරතුවු ලැබූ ඒ මාසයේ අවස්ථා දිනයේ සිට ද්‍රව්‍ය තියු කට වහා පසු නොලේ කොමිෂන් ජනරාල් වරයා වෙන ලියවිල්ලකින් ඇතුම් දෙනු ලැබූ ඉඩ ද යම් පිළි සිසුයක පලුවුවක දිනය අදහස් ලේ:

එසේ වුව ද “අදාළ දිනය” කොමිෂන් ජනරාල් වරයා වෙන එසේ දැනුම් දෙනු ලබ නොමැති අවස්ථාවකදී, 1990 අදාළ් මිජ 1 වන දිනය, අදාළ දිනය ලෙස සැලකිය යුතු ය.

(ඇ) “අපුන් ප්‍රාග්ධන වියදම්” යන යෙදුමෙන්, ඒ ව්‍යුහපාරය විසින් සිංහල දිනානුව වැඩි කිරීම අරමුණු කරගෙන (හම් ඉඩම් හෝ යම් ගෙවිනුගැනීම් ගරු) අපුන් නිෂ්පාදන උපකරණ මිලදී ගැනීම පිළිස කරගෙන යන තුනෙන්තා හෝ කුවුල් ව්‍යුහපාරය විසින් දරන ලද වියදම් අදහස් ලේ:

එසේ වුව ද අපුන් උපකරණ නොවන නිෂ්පාදන උපකරණ මිලදී ගැනීම පිළි වියදම්—

(i) ඒ නිෂ්පාදන උපකරණ මිලදී ගැනීම ආරේකි වශයෙන් යුත්තා යුත්තා යිව; සක

(ii) ගැනුම් මිල ඒ නිෂ්පාදන උපකරණ සාධිරණ වෙළඳ වටිනාකම යිව

කොමිෂන් ජනරාල්වරයා, සැකිම පන්වන පරිදි එප්ප කරනු ලැබුවයෙන් තිය, ඒ වියදම් අපුන් ප්‍රාග්ධන වියදම් ලෙස නොසැලිය යුතු ය;

එසේම තවදුරටත්, අදාළ දිනයේ ද හෝ අදාළ දිනයට පෙර ඒ ව්‍යුහපාරයේ වත්කම්වල කොටසක් වූ යම් උපකරණයක්, අදාළ දිනයෙන් පසුව ප්‍රති යෝගනය කිරීම්, අපුන් ප්‍රාග්ධන වියදම් නොවන සැලකිය යුතු ය.

17 ද. (1) (2) වන උපවතන්තියේ සඳහන් යම් බස්රේයක් බ්‍රවනය කරවීමෙන්, මගි ප්‍රවාහනය සඳහා වන යම් ව්‍යුහපාරයක් මින්තා වූ ති වන වතන්තියේ (අ) ජීදයේ අර්ථාග්‍රන්තු ලාභ සහ ආදායම්, ඒ බස්රේය මෝටර් එහාන රෙල්ස්ප්‍රෝට් වරයා, විසින් පැලමුවෙන් උගාජ්ඩාල් කළ දින සිට අවරුද තුනක කාලයීමාවක් තුළ ආදායම් මිද්දෙන් බීඩ්යේ තිය යුතු ය.

(2) (1) වන උපවහන්තියේ විධිවිධාන—

(අ) අප්‍රත්‍යුත් බස්රාථයක් වන;

(ඇ) 1990 ජනතාරි මස 1 වන දින හෝ ඉත්ත්පැවුම
එකෙන් 1992 අප්‍රේල් මස 1 වන දිනට
පෙර, මොරර් වාහන රේඛ්ට්‍රූටරුවරයා
විසින් පළුවුවට ලියපදිංචි කරන ලද
බස්රාථයක් වන; සහ

(ඇ) රියදුරු අත්තාර මගින් තීස්දෙනෙකුටු
නොඅවු සංඛෝධන් සඳහා ආසන් ඩාරි
කාවක් ඇති

කටර හෝ බස් රථයකට අදාළ විය යුතු ය.

(3) මේ වගන්තියේ කාර්ය සඳහා “යම් බස්
රථයකින් ලැබෙන ලාභ සහ ආදායම්” යන යෙදු
ම යම් තක්සේරු වර්ෂයක් හා සම්බන්ධව සහ
මගි ප්‍රවාහනය සඳහා වන යම් ව්‍යවසායක් හා යම්
බන්ධව යෙදෙන විට, ඒ ව්‍යවසාය විසින් මගි ප්‍රවා
හනයෙන් ලබන ලාභ සහ ආදායම, ඒ ව්‍යවසායෙන්
ඩාවනය කරවන සියලු බස්රාථවලින් මගින් ප්‍රණ
හනය කිරීමෙන් ඒ, ව්‍යවසායට ලැබෙන මූල් දළ
ශේෂීවලට දරන අනුපාතයම වන අනුපාතයක්,
යම් මූල්ල් ප්‍රමාණයකට ඒ සිස්රාථයේ මගින් ප්‍රවා
හනය කිරීමෙන් ලැබෙන දළ ඝැකිම් දරන්නේද ඒ
මූල්ල් ප්‍රමාණය අදහස් වේ.”.

7. ප්‍රධාන ප්‍රජාත්‍යාගක් 20 ආ වගන්තිය පහත දැක්වෙන පරිදි
මගින් කාලෝචිතය කරනු ලැබේ:—

එහි “අදායම් බිඳීදෙන් නිදහස් වන්නේ ය.” යන වචන
වෙනුවට “අදායම් බිඳීදෙන් නිදහස් වන්නේ ය:

ප්‍රධාන
ප්‍රජාත්‍යාග
20 ආ
වගන්තිය
කාලෝචිතය
කිරීම්

එහේ මූල් ද එවැනි සාපයිලක්, ඉහත ති ආකාරයේ වූ
ණයට උපියකින් අවරණය කිරීම අවස්ථානුකුල නොවන
විට හෝ ප්‍රායෝගික තොවන නිවා නොමැසැප් තඟරාල්
වරයා සැකිවා පන්වන පරිදි ත්‍රිප්ප කරනු ලැබූ අවස්ථා
වක, එම සාපයිල් එසේ අවරණය තොවී නීමින්ද, මේ
වගන්තිය යටතේ බිඳීදෙන් නිදහස් කිරීම අදාළ විය
යුතු බව—

(අ) ඒ සාපයුම, ශ්‍රී ලංකාවේ හිමුවක විවෘත කරන ලද
ණයට උපියකින් ආවරණය එ ඇත්තාම් හෝ ඒ¹
සාපයුම අදාළ අපනායනය ඇත්තා වගයෙන් ම කරන
ලද ඕවට මිනුව සැකිව පන්වීම අවසා වෙනත්
එවැනි ලේඛන සාක්ෂි ඉදිරිපත් කර ඇත්තාම්; සහ

(ඇ) ඒ අපනායනවල විදේශ විනිමය වටනාකම උෂ්ණය
කරන ලද්දේ යම් බැංකුවකට ද ඒ බැංකුව විසින් ඒ²
සාපයුම අදාළ අපනායනවල විදේශ විනිමය අයය
ලිඛී ඇති බව සහතික කර ඇත්තාම්,

එනු විසින් වියන කළ යතු ය.” යන වචන ආදේශ
කිරීමෙන්.

12 1990 අංක 42 දරක අදාළ අදාළ (සංයෝගී) පත්‍ර

**ප්‍රධාන
ප්‍රජාත්‍යාමය
22 ගැනුණු
යන අප්‍රති
වගන් හිසක්
දැනුවෙ
කිරීම්.**

8. ප්‍රධාන ප්‍රජාත්‍යාමයේ 22 ආදාළ වගන් තියට ඉක්ස්බින්ව ම මෙහි පහත දැක්වෙන වගන් තිය මෙයින් ඇතුළත් කරන අතර එය එ ප්‍රජාත්‍යාමයේ 22 ආදාළ වගන් තිය ලෙස බලුයෙන් විය යුතු ය :—

“මු ඒකක
හාරයක
යෝ යම්
අනෙකුනා
අරමුදලක
දාන නෙය
අදායම ආදායම
බද්දෙන් තිදෙක්
කිරීම්.

22 ආදාළයා. (1) (2) වන උපවගන් තියේ සඳහන් කර ඇති යම් ඒකක හාරයක හෝ අනෙකුනා අරමුදලක (23 වන වගන් තිය යටතේ අයය ක්‍රියාවල සම්බන්ධයෙන් දීමනාවක් ප්‍රදානය කර ඇති, යම් ප්‍රශ්න වත්තමක් විකිණී මෙන් ලෝ යම් ප්‍රහාර සහ ආදායම, ඒ ඒකක හාරය හෝ අනෙකුනා අරමුදල ව්‍යවපාර කටයුතු කරගෙන යම් ආරම්භ කළ වර්ෂයේ සිට ගණන් බලන ලද අවුරුදු පහක කාලයක් සඳහා ආදායම බද්දෙන් තිදෙනස් මිය යුතු ය.

(2) (1) වන උපවගන් තියේ විධිවිධාන, මේ වගන් තිය අදාළ වන්නා එ ඒකක හාරයක් හෝ අනෙකුනා අරමුදලක් බවට, 1992 අප්‍රේල් මස 1 වන දින හෝ රේව පෙර ගැසට් ප්‍රති ප්‍රති ප්‍රශ්නය ප්‍රති කරන දැන්වීමක් මිනින්, අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ඒකක හාරයකට හෝ අනෙකුනා අරමුදලකට අදාළ විය යුතු ය.”.

9. ප්‍රධාන ප්‍රජාත්‍යාමයේ 23 වන වගන් තියේ (1) වන උපවගන් තියේ (ශ්‍රී ලංකා අංශ විධාන විෂය සංඝෝධිතය කිරීමේ) ඒ වගන් තිය මෙයින් සාංචීරිතය කරනු ලැබේ :—

“(ඉඩඉඩ) ඒ තැනැත්තා විසින්, කරගෙන යන යම් වෙළඳාමක දී හෝ ව්‍යවපාරයක දී ඔහු ප්‍රෝටනයට ගන්නා යම් නීත්පාදන ක්‍රියාවලියක් සඳහා ඔහුගේ නැමින් බලපත්‍රය ලබා ගැනීම පිණිස ප්‍රතිඵ්‍යාචක් වශයෙන් ඔහු විසින් 1990 අප්‍රේල් මස 1 වන දින හෝ දැන් පසුව කරන ලද යම් ගෙවීමක්න් දැනෙන් එකකට සමාන ලිඛ්‍ය ප්‍රමාණයක් :

එසේ වුවද රේව පසුව ප්‍රතිච තක්සේරු වර්ෂවලු දී අවු කරන ලද ලිඛ්‍ය ප්‍රමාණවල එකතුව එම ගෙවූ ලිඛ්‍යව සමාන වන්නේ නම්, එවුනි යම් ගෙවීමක් වෙනුවෙන් මේ ඒ ප්‍රතියේ විධිවිධාන යම්නේ යම් අවු කිරීමක් කිසිම තැනැත්තකු වෙනුවෙන සොක්‍රු යුතු ය.”.

10. ප්‍රධාන ප්‍රජාත්‍යාමයේ 23 වන වගන් තියට ඉක්ස්බින්ව පහත දැක්වෙන වගන් තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එවා පිළිවෙළින් ඒ ප්‍රජාත්‍යාමයේ 23 ප්‍රහාර ප්‍රජාත්‍යාමයේ 23 ප්‍රහාර වගන් තිය ලෙස බල පැවැත්වීය යුතු ය :—

**ප්‍රධාන
ප්‍රජාත්‍යාමය
23 ප්‍රහාර
යන අප්‍රති
වගන් ති
සාංචීරිතය
කිරීම්.**

“ඒස සහ
ආදායම නිශ්චය
කිරීමේ දී
අනුමත දේවලට
අවශ්‍ය මිලලට
ඉඩ දියුණු
වෙ.

23අ. (1) ශ්‍රී ලංකාවේ නිශ්චය දින (එක් තොයයක් වෙශයෙන් වූ “කළු නො”, තුළ්ප් රඛර්, සිට් රඛර්, ඔව්වුප්පු, පොල්තොල්, කිපුප්පු පොල්, කොප්පු පොල්, ගොල් කොප්පු හෝ ශ්‍රී ලංකාවේ ආරීලික ප්‍රගතීය ගෙන සැලකිලේලන් වූ අමාත්‍යවරයා විසින් ගසටි පත්‍රයේ පළකරන දැන්වීමක් මගින් නිශ්චය කොට නියම කරනු ලැබිය ඇති වෙනත් එවතින වෙශෙලද ද්‍රව්‍ය නොවන) යම් වෙශෙලද ද්‍රව්‍ය යක් අපනායනය කිරීමෙන් නිරන යම් ව්‍යවසායනින් යම් වැඩික තැනැත්තක විසින් ලබන උග හෝ ආදායම නිශ්චය කිරීමේ කාරීයය සඳහා, (2) වන උපවශන්තියේ විධිවිධානවලට යටත්ව, යම් අනුමත අපනායන වෙශෙලදපෙල වැකිදියුණු කිරීමේ ක්‍රියාකාරකමක කාරීයය සඳහා, ඒ තැනැත්ත විසින් වැය කර නිබෙන යම් මුදල් ප්‍රමාණයක් වෙනුවෙන්, එසේ ඇය කර ඇති මුදල් ප්‍රමාණය මෙන් දෙගැනුයකට සමාන මුදල් ප්‍රමාණයක අවශ්‍ය කිරීමක් සඳහා ඉඩ දිය යුතු ය.

- (2) (අ) (i) යම් වෙශෙලද සල්පිලකට හෝ වෙශෙලද ප්‍රදර්ශනයකට සහ නාංචි වන සේවානියුක්තයන් දෙදෙනකට වැඩි සංඛ්‍යාවකට ගෙවී පාරිගුණික වශයෙන් ;
- (ii) යම් වෙශෙලද කාරීයාලයක නියුත්ක කර සිරිනා සේවා නියුත්ක තයන් නිශ්චය වෙනුවෙන් වැඩි සංඛ්‍යාවකට ගෙවී පාරිගුණික වශයෙන් ; හෝ
- (iii) යම් සේවා නියුත්ක තයන් වෙනුවෙන් පාරිගුණිකය රිතිමය පාලකවරයා විසින් අනුමත කර නිබෙන මුදල් ප්‍රමාණය ඉක්මවන්නේ නම්, ඒ පාරිගුණිකය වශයෙන්

වැය කරන ලද කවර හෝ මුදල් ප්‍රමාණයක් වෙනුවෙන්, (1) වන උපවශන්තියේ විධිවිධාන යටතේ කිහිපි අවශ්‍ය මිලක් සඳහා ඉඩ නොවා යුතු ය.

මේ ජීදයේ කාරීය සඳහා—

- (i) “සේවා නියුත්ක තය” යන්න, වෙශෙලද සල්පිලක්, වෙශෙලද ප්‍රදර්ශනයක් හෝ වෙශෙලද කාරීයාලයක් සම්බන්ධයෙන් යෙදෙන විට, එකින් ඒ වෙශෙලද සල්පිල හෝ වෙශෙලද ප්‍රදර්ශනය පැවැත්වන කාලයීමාව ආරම්භ වීමට නැතහෙත් ඒ වෙශෙලද කාරීයාලය එවාන කළ දිනයට පෙරානුවම වූ දෙපාලොස් මාසයකට තො අවශ්‍ය අඛණ්ඩ කාලයීමාවක් නැත (1) වන

උපවගන්සියේ සඳහන් යම් වාසික තැනැත්තකු විසින් සේවයේ නිපුණ්‍ය කරනු ලැබ සිටියා වූ ද මකාමසුරිස් ජනරාල්ටරු එසින් අනුමත කර තිබෙන යම් අර්ථසාධක අරමුදලකට මිපු වෙනුවෙන් ඒ වාසික තැනැත්තු විසින් ඒ සේවා නිපුණ්‍ය කාලයීමාව සඳහා නොකළවා ආයත මුදල් ගෙවා ඇත්තා වූ ද යම් සේවා නිපුණ්‍ය තයකු අදහස් වේ;

(ii) “ගෙවූ පාරිප්‍රේක්‍රිය” යන්න යම් සේවා නිපුණ්‍ය තයකු සම්බන්ධයෙන් යෙදෙන විට එසින්, ඒ වෙළෙද සල්පිල හෝ වෙළෙද ප්‍රදරුණු ත්‍යාමයෙන් ඒ වෙළෙද කාර්යාලයේ සේවා නිපුණ්‍ය නිය හා, සම්බන්ධ සේවා නියුත්තය වෙනුවෙන් ගමනා ගමනා ගමනා, තවාතාන් පහසුකම්, යුපිම් හෝ වෙනත් යම් වියදුම් වශයෙන් දරන ලද වියදුම් අදහස් වේ.

(ආ) ඒ කාර්යලය පිහිටා ඇති රැවිණි දී අදායම මින වන බද්ධකට යටත් වන ස්ථිර ආයතනයක් ඒ ව්‍යව සායට ආත්තෝ යුත් (1) එන උප වගන්තිය යටතේ කිසිදු අව කිමිලක් සඳහා ඉඩ නොදිය යුතු ය;

(ඇ) ඒ මුදල වෙනුවෙන් 23 වන වගන්තිය යටතේ අව කිමිලක් සඳහා ඉඩ දී ඇත්තාම්, (1) වන උප වගන්තිය යටතේ කිසිදු අව කිමිලක් සඳහා ඉඩ නොදිය යුතු ය;

(ඈ) 1990 අප්‍රේල් මස 1 වන දින පෙර හෝ 1995 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව වැය කිංන ලද කටර හෝ මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් (1) වන උපවගන්තිය යටතේ කිසිදු අව කිමිලක් සඳහා ඉඩ නොදිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා—

(අ) “විදේශ වෙළෙද පොල සංවර්ධන ක්‍රියාකාරකම්” යන යොදුමෙන් (1) වන උප වගන්තියෙහි සඳහන් යම් වෙළෙද ද්‍රව්‍ය ආපනයනා ද්‍රව්‍යීනා කිරීමේ කාර්ය සඳහාම පමණක් වූ—

- (i) ශ්‍රී ලංකාවෙන් පිටත පැවත්වෙන යම් වෙළෙද සල්පිලකට හෝ වෙළෙද ප්‍රදේශනයකට සහසුකි විම;
 - (ii) ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයක යම් වෙළෙද කාර්යාලයන් පවත්වාගෙන යම්;
 - (iii) ශ්‍රී ලංකාවෙන් පිටත පළ කරනු ලබන යම් ප්‍රකාශනයක යම් ප්‍රචාරක දැන් විමක් පළ කිරීම;
 - (iv) යම් මිල දේශනයක්, කුඩා පොතක් හෝ වෙනත් ප්‍රචාරක මියේතර පත්‍රිකා පිළියෙළ නිරිම, මූද්‍රණය කිරීම සහ පළ කිරීම; හෝ
 - (v) වෙනත් යම් ත්‍රියකාරකමක් අදහස් වේ.
- (ආ) “අනුමත” යන්නෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිර්දේශය මත, කොමිෂනිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව නියම කරනු ලැබිය හැකි කොන්දේසිටලට යටත්ව. ඔහු විසින් අනුමත බව අදහස් වේ.
- (ඇ) “ශ්‍රී ලංකාවේ නිශ්චාරිත” යන්න යම් වෙළෙද ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් යෙදෙන විට, ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන්නා වූ ද—
- (i) ශ්‍රී ලංකාවේ දී ඒ වෙළෙද ද්‍රව්‍යට එකතු කරන ලද අයය ඒ වෙළෙද ද්‍රව්‍යයේ (ඉව්වූ කුලී සහ ගැනුණ ගැස් තු අය කිරීමට පෙර) අපනයන මිලෙන් සියායට භත්තිය කට අඩු නොවන බවට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සහනික කර ඇත්තා වූ; හෝ
 - (ii) ශ්‍රී ලංකාවේ දී ඒ වෙළෙද ද්‍රව්‍යට එකතු කරන ලද අයයෙහි ප්‍රමා සහසාය, ඒ වෙළෙද ද්‍රව්‍යට ශ්‍රී ලංකාවේ දී එකතු කරනු ලැබූ මූල් අයයෙන් සියායට හැවකට අඩු නොවන බවට, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සහනික කර ඇත්තා වූ ද
- වෙළෙද ද්‍රව්‍යයක් අදහස් වේ.

උග යහ
ආදායම
නිශ්චය
කිරීමේ දී
ක්‍රියාත්මක
දුරකථන අඩු
කිරීම් වලට
දැඩිම.

23අං. (1) (2) වන උපවගන්නීයේ විධිවිධින වලට යටත්ව, යම් වෙළෙඳ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමෙහි නිරන යම් ව්‍යවසායකින් යම් තැනයේ තකු විසින් ලබන පාහ හෝ ආදායම නිශ්චය කිරීමේ කාර්යය සඳහා, ඒ තැනැත්තා විසින් යම් විද්‍යාත්මක, කාර්මික හෝ කාෂ්ටිකාර්මික පරීයේ ජන කටයුතු කරගෙන යම් සඳහා හෝ ඒ ව්‍යවසායයෙහි සේවයේ නිශ්පාදන කර සිටින යම් සේවා නිශ්පාදනයකු හේ ලංකාවේ දී පූහුණු කිරීම් සඳහා හෝ දරන ලද වියදම මෙන් දෙහුණුකට සමාන මූදල් ප්‍රමාණයක අඩු කිරීමක් සඳහා ඒ පරීයේ ජන කටයුතු හෝ පූහුණුව ඒ වෙළෙඳ ද්‍රව්‍යය ගුණන්මත තාන්ත්‍රය උසස් කිරීමට, හෝ කෙළින්ම සම්බන්ධ වන්නේ තම්, ඉඩ දිය යුතු ය.

(2) (අ) 1990 අප්‍රේල් මස 1 වන දිනට පෙර හෝ 1995 අප්‍රේල් මස 1 එන දින හෝ රීට පසුව හෝ දරන ලද යම් වියදමක් වෙනුවෙන්;

(ආ) (i) 23 වන වගන්නීයේ විධිවිධින යටතේ වූ අඩු කිරීමක් සඳහා ඉඩ දෙනු ලැබ නිශ්චෙන යම් වියදමක් වෙනුවෙන්; හෝ

(ii) 24 වන වගන්නීයේ විධිවිධින යටතේ අඩු කිරීමක් සඳහා ඉඩ දෙනු ලැබිය නොහැකි යම් වියදමක් වෙනුවෙන්

(1) වන උපවගන්නීයේ විධිවිධින යටතේ කිසි අඩුකිරීමක් සඳහා ඉඩ තොදිය යුතු ය.”.

11. ප්‍රධාන ප්‍රජාත්‍යාගීයේ 31 වන වගන්නීය පහත දක්වෙන පරිදි මෙහින් සංස්කීර්ණය කරනු ලැබේ:—

(1) ඒ වගන්නීයේ (1) වන උපවගන්නීයේ—

(අ) “(රංඡ) වන උපවගන්නීයේ සහ (රංඡ) වන උපවගන්නීයේ” යන ඉලක්කම් සහ වත්‍ය වත්‍ය “(රංඡ) වන උපවගන්නීයේ, (රංඡ) වන උපවගන්නීයේ සහ (රංඡ) වන උපවගන්නීයේ” යන ඉලක්කම් සහ වත්‍ය ආදේශ කිරීමෙන්;

ප්‍රධාන
ප්‍රජාත්‍යාගීය
31 වන
වගන්නීය
සංස්කීර්ණය
කිරීම

(ආ) “එ තක්සේරු වර්ෂයේදී ඔහු විසින් කරන ලද සුදුසුකම් ලබන සැම ගෙවීමක් සම්බන්ධයෙන්ම එ සුදුසුකම් ලබන ගෙවීමට සමාන ප්‍රමාණයක දීම නාවක් (ර) වන, (රඅ) වන, (රආ) වන උපවගන් තියේ, සහ (රඇ) වන උපවගන් තියේ විධිවිධාන වලට යටත්ව 30 වන වගන් තියේ කාර්ය සඳහා අඩු කරනු ලබය යුතු ය.” යන වටන වෙනුවට “එ තක්සේරු වර්ෂයේදී ඔහු විසින් කරනු ලබ යෝ ඔහු විසින් කරනු ලබමේ යයි සුලකෙන සුදුසුකම් ලබන සැම ගෙවීමක් සම්බන්ධයෙන්ම, එ සුදුසුකම් ලබන ගෙවීමට සමාන ප්‍රමාණයක දීම නාවක් (ර) වන උපවගන් තියේ, (රඅ) වන උප වගන් තියේ, (රආ) වන උපවගන් තියේ (රඇ) වන උපවගන් තියේ සහ (රඇ) වන උපවගන් තියේ” මිධිවිධානවලට යටත්ව 30 වන වගන් තියේ කාර්ය සඳහා අඩු කරනු ලබිය යුතු ය:

එසේ වුවද, 17 අද වගන් තියෙනි හෝ 22 අද ආදා වගන් තියෙනි හෝ 22 අද ආදා වගන් තියෙනි සඳහන් හෝ 17 එ වගන් තියෙනි සඳහන් ව්‍යවහා යන් පවත්වාගෙන යන සමාගමක යම් පවත්කා කොටසක් හැර, යම් සාමාන්‍ය කොටසක් මිලට ගැනීමේ දී 1990 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙතු 1990 ඔක්තෝබර් මස 1 වන දිනට පෙරානුව යම් තුනැත්තකු විසින් සුදුසුකම් ලබන ගෙවීමක් කරනු ලබන අවස්ථාවක 1990 නොවැමි බරි මස 30 වන දින හෝ ඉන් පෙර කොමිසිස් ජනරාල්වරයා අම්බනු ලබන ලිඛිත සන්දේශයක් මගින් එ තහවුරු නා එසේ තීරණය කළුහොත් මේ වගන් තියේ කාර්ය සඳහා එම සුදුසුකම් ලබන ගෙවීම 1989 අප්‍රේල් මස 1 වන දිනයන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ දී කරනු ලබ ලෙස යල කනු ලැබිය යුතු ය.” යන විටන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්”;

(2) එ. වගන් තියේ (2) වන උපවගන් තියේ—

- (i) (ආ) ජේදයේ (vi) වන අනුලේදයට ඉක්කිත්වම පහත දක්වන අනුලේදය එකතු කිරීමෙන් :—

“(vii) 1979 අංක 17 දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරීය පනත යටතේ පිහිටුවන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරීය විසින් ආචාරෝ පරිපාලනය කරනු ලබන පැසවන අරමුදල”;

(ii) ඒ උපවගන්තියේ (ඇ) ජේදයේ—

“අනුමත ව්‍යවසායක” යන වචන වෙනුවට “(ට) ජේදයයේ සඳහන් අනුමත ව්‍යවසායක් නොවන අනුමත ව්‍යවසායක” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(iii) ඒ උපවගන්තියේ (ං) ජේදයේ (ix) වන අනු ජේදයට ඉක්තිවීම පහත දැක්වන අනුජේදය එකතු කිරීමෙන් :—

“(x) 1988 අංක 53 දරන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට”; සහ

(iv) ඒ උපවගන්තියේ (ජ) ජේදයට ඉක්තිවීම, පහත දැක්වන ජේදය අනුලත් කිරීමෙන් :—

“(ට) (i) 17 අ වගන්තියෙහි තේ 22 අදාළ වගන්තියෙහි තේ 22 අදාළ අ වගන්තියෙහි තේ සඳහන් කරනු ලැබූ වූ, තේ

(ii) නතිකරම යම් ව්‍යවසායක නීත්පාදන බැඳිනාව පුද්ගල් කිරීමේ කාර්ය සඳහා වන බිවාට එසේ ආයෝජනය කරනු ලැබූ මුදල ඒ සමාගම විසින් සහතික කරනු ලෙස අත්‍යාම්, 17ට වගන්තියෙහි පාර්ශ්ව මත ව්‍යවසායක් පවත්වාගෙන යන්නා වූ

සමාගමක් වන යම් අනුමත ව්‍යවසායක පවත්නා කොටස් කැර, සාමාන්‍ය කොටස් මිලට ගැනීමෙන් දී යම් කුණාන්තකු විසින් ආයෝජනය කරනු ලැබූ යම් මුදල් ප්‍රමාණයක් :

එසේ මුදල එසේ ආයෝජනය කරනු ලැබූ මුදල 14 වන වගන්තියා (ඇ), ජේදයේ (xvii) වන අනුජේදයේ සඳහන් යම් විකිණීමකින් උන් සම් සැරීන මුදලීන් වන අවස්ථාවක්, ඒ විකිණීමෙන්

ලද්දගත වන ප්‍රාග්ධන ප්‍රාග්ධන සම්බන්ධයෙන් ආදයම් බඳුදෙන් නිදහස් කිරීමෙන් 14 වන වගක්තිය යටතෙන් දී ඇත්තාම්, මේ වගක්තිය යටතෙන් කිසිම දුමනාවක් අවු කරනු නොලැබිය යුතුය”.

(3) ඒ වගක්තියේ (රඟ) උපවගන්තියෙහි “1988 අප්‍රේල් මස 1 වන දින තෝ ඉන්පසුව ආරම්භ වන” යන ඉලක්කම් සහ වටන වෙනුවට “1988 අප්‍රේල් මස 1 වන දින හේ ඉන්පසු එගෙන් 1990 අප්‍රේල් මස 1 වන දිනට පෙරෙනුව ආරම්භ වන” යන ඉලක්කම් සහ වටන ආදේශ කිරීමෙන් ;

(4) ඒ වගක්තියේ (රඟ) උපවගන්තියට ඉක්තිවම පහත දක්වන උපවගන්තිය එකතු කිරීමෙන් :—

“(රඟ) 1990 අප්‍රේල් මස 1 වන දින හේ ඉන්පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සමාගමක් නොවන යම් තැනැත්තකුගේ තක්සේරු කළ නැඩි ආදය මෙන් අවු කිරීම—

(i) ඔහු විසින් කරනු ලැබූ හේ ඔහු විසින් කරනු ලැබුවේ යයි සැලකෙන (2) වන උපවගන්තියේ (ආ), (ඇ), (ක), (ග) සහ (උ) ජේදවල සඳහන් ගෙවීම් සාර් සියලු පුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් ඒ තක්සේරු කළ නැඩි ආදයලෙන් දැකනාන් එකක් හේ ගුවියල් පනස් දහසක් යන දෙනින් කළර වූ හේ අවු මුදල නොඉක්මවීය යුතුය ;

(ii) ඔහු විසින් කරනු ලැබූ හේ ඔහු විසින් කරනු ලැබුවේ යයි සැලකෙන (2) වන උපවගන්තියේ (ආ), (ක) සහ (ග) ජේදවල සඳහන් සියලු පුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් ගුවියල් පනස් දහසක් නොඉක්මවීය යුතු ය ;

(iii) ඔහු විසින් කරනු ලැබූ හේ ඔහු විසින් කරනු ලැබුවේ යයි සැලකෙන (2) වන උපවගන්තියේ (උ) ජේද යෙහි සඳහන් යම් පුදුසුකම් ලබන ගෙවීමකා යම් බන්ධයෙන්, ඒ තක්සේරු කළ නැඩි ආදයමෙන් තුනෙන් එකක් නොඉක්මවීය යුතු ය ; සහ

(iv) මේ උපවගන්තියේ (i) වන සහ (ii) වන ජේදවල සඳහන් සියලු පුදුසුකම් ලබන ගෙවීම්වල සම්බන්ධයෙන් ගුවියල් පනස් දහසක් නොඉක්මවීය යුතු ය ; තවද

(5) ඒ වගක්තියේ (g) වන උපවගන්තියේ “(ආ), (ඇ), (ක) සහ (ග) ජේදවල සඳහන් ” යන වටන වෙනුවට “(ආ), (ඇ), (ක), (ග), (උ) ජේදවල සඳහන් ” යන වටන ආදේශ කිරීමෙන් :

(6) ඒ වගන්තියේ (7අ) උපවගන්තියට ඉක්කිතවම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“ (7අ) (2) වන උපවගන්තියේ (1) ජේදයෙහි සඳහන් යම් කොටසක් මිලට ගැනීම් සඳහා, කරන ලද යම් ප්‍රස්ථාපන මෙන් ගෙවීමක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුගේ තක්සේරු කළ හායි ආදයමෙන් (1) වන උපවගන්තිය යටතේ දීමනාවක් අඩු කරනු ලබ ඇති අවස්ථාවන්, සහ ඒ මිලට ගැනීම් දිනයට පසුව අවුරුදු පෙනක කාලීන්වක් ඇතුළත ඒ කොටස මිලට ගැනු ලබූ ප්‍රදේශයාගේ මරණය සිදුවීමෙන් හරු, අන්තර්කාර්යකින් ඒ කොටසෙහි අයිතිය සම්බන්ධයෙන් වෙනසක් ඇත්තිවන අවස්ථාවන්, එටිට, ඒ දීමනාව ඒ තැනැත්තාව දී ඇත්තේ යම් තක්සේරු වර්ෂයක දී ද ඒ තක්සේරු වර්ෂය සම්බන්ධයෙන්, ඒ දීමනාව දෙනු නොලැබුවේ නම්, දීමනාව දෙනු ලැබූ තැනැත්තා යටත් විය හායි වූ ආදයම් බේදද සහ ඒ තක්සේරු වර්ෂය සඳහා, අය කරනු ලබූ බඳු මුදල අනුර වෙනසින් සමන්විත වන අධිරෝක තක්සේරුවේ, මේ පනනෙහි කුමක් සඳහන්ව ඇතු ද, ඒ තැනැත්තා යම් බන්ධයෙන් කරනු ලැබිය යුතු අතර, ඒ අනුව තක්සේරු ඇත්තිවීමට, අභියාචනයට සහ වෙනත් කටයුතුවලට අදාළ මේ පනනේ විධිවිධාන ඒ අධිරෝක තක්සේරුවට අදාළ විය යුතුය”; නවද

(7) ඒ උපවගන්තියේ (8) වන උපවගන්තියේ “(ආ) සඟ (ක) ජේදවල” යන අකුරු සහ වචන වෙනුවට “(ආ), (ක) යෝ (ව) ” යන අකුරු සහ වචන ආදේශ කිරීමෙන්.

12. ප්‍රධාන ප්‍රජාත්තියේ 32 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංස්කරණය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (3අ) උපවගන්තියේ “යම් තැනැත්තකු විසින් යම් දේපලක් අත්තර ගැනීමෙන් වර්ෂ දෙකකට වැඩි” යන වචන වෙනුවට “යම් තැනැත්තකු විසින් යම් නිල ලැයිස්තුගත යොදු සමාගමක යම් කොටසක් නොවන්නා වූ යම් දේපලක් අත්තර ගැනීමෙන් වර්ෂ දෙකකට වැඩි” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (3ආ) වගන්තියේ “කාල පරිවිශේදයක් තුළ දී ඒ දේපලෙහි අයිතිය වෙනස්වීම හේතු කොට ගෙන” යන වචන වෙනුවට “කාල පරිවිශේදයක් තුළ දී යම් නිල ලැයිස්තුගත යොදු සමාගමක යම් කොටසක් නොවන්නා වූ ඒ දේපලෙහි අයිතිය වෙනස්වීම හේතු කොට ගෙන” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(3) ඒ වගන්තියේ (3අ) වගන්තියට ඉක්සිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“ (3අං) යම් තැනැත්තකු එසින් යම් නිල ලැයිස්තුවහා පොදු සමාගමක යම් කොටසක් අත්කර ගැටමේ දිනයට පසු එක් අවුරුද්දක කාල සිම්බක් ඇතුළත් ඒ කොටසෙහි අකිතිය වෙනස් විමෙන් උපවගන්තියම් ප්‍රාග්ධන පාහයක් ඒ තැනැත්තාගේ බඳු ආදායම් ගැඩි ආදායමෙහි ඇතුළත් වන්න වූ සහ (මෙහි ලින්මෙතු මේ උපවගන්තියෙහි “අදාළ ආදායම් කොටස” යනුවෙන් සඳහන් කරනු ලබන) ඒ ආදායමේ කොටස මන ගෙවිය යුතු ආදායම් බඳු අනුප්‍රමාණය සියලු විස්සක් ඉක්මවන්න වූ අවස්ථාවක, එවිට, ආදායමේ අදාළ කොටස් සම්බන්ධයෙන් වූ බඳ්ද පහත දැක්වෙන පරිදි ආගණනය කළ යුතු ය :—

(අ) ආදායමේ අදාළ කොටස ඒ ප්‍රාග්ධන පාහයේ මූදල ඉක්මවන්නේ නම්—

(i) ඒ ප්‍රාග්ධන පාහයේ මූදලට සමාන ආදායමේ ඒ කොටස් මන ගෙවිය යුතු බඳ්ද සියලුව විස්සක ආනු ප්‍රමාණය අනුව සිය යුතු ය; තවද

(ii) ආදායමේ අදාළ කොටසේ යෝජන මන ගෙවිය යුතු බඳ්ද මේ පනතා යටතේ රේට අදාළ වන පරිදි සියලුව දහයට ඉහළ යම් අනුප්‍රමාණයන් අනුව ආගණනය කරනු ලැබිය යුතු ය; තවද

(ආ) ආදායමේ අදාළ කොටස ඒ ප්‍රාග්ධන පාහයේ මූදල මොඹක්මවන්නේ නම්, ආදායමේ අදාළ කොටසේ සියල්ල මන ගෙවිය යුතු බඳ්ද, මේ පනතේ පවත්තිව ක්‍රික් සඳහන්ව අතිද, සියලුව විස්සක් විය යුතු ය.”.

ප්‍රධාන
පුද්‍යපත්තියේ
වැඩිහිටිය
සංස්කීර්ණය
කිරීම.

13. ප්‍රධාන ප්‍රභූත්තියේ විට වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංස්කීර්ණය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ—

(අ) (1) වන උපවගන්තියේ (ආ) ජේදයේ අනුර වගන්තිය වෙනුවට පහත දැක්වෙන අනුර වගන්තිය ආදේශ කිරීමෙන් :—

“එසේ වුවද කිල ලකිස් තුළ පොදු සමාගමක්”—

(ii) 1980 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා සහ ඒ තක්සේරු වර්ෂයට ඉක්තිවල ම එලුමෙන තක්සේරු වර්ෂය තුනේ එක එක තක්සේරු වර්ෂය සඳහා; සහ

(iii) 1981 අප්‍රේල් මස 1 වන දිනයෙන් හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා

(ආ) ජේදය යටතේ බඳු ගෙවීමට යටත් කොට්ඨ යුතු ය. නවද”

(ඇ) ඒ උපවගන්තියේ (ආ) ජේදයට ඉක්තිවල ප්‍රමාණ දැක්වෙන ජේදය අනුලත් කිරීමෙන් :—

“(ආආ) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් කිල ලකිස් තුළ පොදු සමාගමක බිඳු අයක් ගැකි ආදායම ආගණනය කරනු ලැබුවේ යම් ආහ මහද, ඒ ලාභවලුන් 1991 අප්‍රේල් මස 1 වන දිනයෙන් හෝ ඉන්පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ඒ සමාගම විසින් යම් කිරීවාසික භාවුත්තකුව බෙඟ ගරීනු ලැබූ දළ ආහාර වල සමස්ත වූදලෙකි සියයට පහලෙවකට සමාන මූදලකින් සමන්වීන විය යුතු ය”; නවද”

(2) ඒ වගන්තියේ (ඇ) වන උපවගන්තියේ (ආ) ජේදයේ—

(i) (ii) වන අනුජේදයේ (ආ) විජයෙහි “ලංඡාග ගෙවිය යුතු නම්, ඉන් සියයට පන්නකින්; හෝ” යන වටන වෙනුවට “ලංඡාග ගෙවිය යුතු නම්,

ඉන් සියයට පහතකින්”; ” යන වචන ආදේශ කිරීමෙන්;

- (ii) ඒ අනුප්‍රේදයේ (අ) විෂයයෙහි “1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසු” යන ඉලක්කම් සහ වචන වෙනුවට “1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසු එහෙත් 1990 අප්‍රේල් මස 1 වන දිනට පෙරෙහිව; හෝ” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්; සහ
- (iii) ඒ අනුප්‍රේදයේ (අ) විෂයයට ඉක්කීනිව ම පහත දැක්වෙන විෂයය එකතු කිරීමෙන් :—
 ”(අ) 1990 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසු ලෞඛා ගෙවිය යුතු නම්, ඉන් සියයට උගතය ඇගතෙන් එකාලභිතින්”.

14. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 35 වන වගන්තියේ (ආ) ජේදයට ඉක්කීනිවම පහත දැක්වෙන ජේදය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංස්කීර්තය කරනු ලැබේ :—

“(ඉ) ඒ ලෞඛා ගෙවිය 1991 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසු තීල ලයිස්තූගත පෙදු සමාගමක් විසින් ප්‍රකාශයට පත් කරන ආදාළාගයක් වන්න වූ; හෝ”.

15. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 37 වන වගන්තියට ඉක්කීනිව ම පහත දැක්වෙන වගන්තිය මෙයින් අනුලත් කරනු ලබන අතර ඒ වගන්තිය ඒ ප්‍රජාප්‍රතිඵලයේ 37අ වගන්තිය වගයෙන් බලපෑමිනා විය යුතුය :—

“සම් නිල
 යොමිස්චුලෙ
 පෙදු
 සමාගමක්
 මැවිණු වූ
 පැමි
 නිර්වාකී
 භාෂා තැවත
 ගෙවියුතු වූ
 යම් පැහැදිල
 කින් සම්
 වාසික
 සමාගමක්
 විද්‍යා
 ආදායම
 මිද අප්‍රාර ගනු
 ගෙය
 පැන බව.

37අ. සාම වාසික සමාගමක් ම විසින් 1981 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසු වාසික නොවන යම් තෙනෙන්තකුට වෙනුව ගෙවිය යුතු වන යම් ආදාළාගයක් (මින්මතු මෙම වගන්තියේ “අදාළ ආදාළය” යනුවන් සඳහන් කරනු ලබන), යම් ලෞඛා ගෙය සම්පූර්ණ මිදල හෝ කොටසක් යම් තීල ලයිස්තූගත පෙදු සමාගමක් විසින් ගිඹා ගරිනු ලැබ කෙලින් ම හෝ අතරමැදි සමාගම් එකක් හෝ වැඩි ගණනක් මගින් හෝ යට කි තේවාසික සමාගමට ලැබුණා වූ ද එහෙක් මේ පත්‍ර යටතේ ආදායම් බද්දෙන් තිදිගස් වූ ආදාළාගයක සම්පූර්ණ මිදල හෝ කොටසක් නොවන්නා වූ ද සම්පූර්ණ ආදාළාගයන් හෝ එහි කොටසකින් යම් ආදාළාගයක් සමන්විත වන්නේ නම්, ඒ අදාළ ලෞඛා ගෙයන් සියයට පහලෙවකට සම්න ආදායම් බද්දක් ඒ තේවාසික සමාගම විසින් ඒ අදාළ ආදාළාගයන් අවු කරනු ගෙවිය යුතු ය. තවද, මේ වගන්තිය යටතේ අවු කිරීමට

ප්‍රධාන
 ප්‍රජාප්‍රතිඵලයේ
 35 වන
 වගන්තිය
 සංස්කීර්තය
 කිරීම.

ප්‍රධාන
 ප්‍රජාප්‍රතිඵලයේ
 37අ අදාළ
 වගන්තියක්
 අනුලත්
 කිරීම.

නොවැසික සමාගමකට තියම කරනු ලෙන ආදායමේ බුදු ප්‍රමාණය ඒ සමාගමෙන් රැකයට අයිතිය යුතු හෙයක් වන අතර, එවැනි භායක් වෙශයෙන් නොපාමාම අයකර ගෙනු ලබිය යුතු ය. නැත්‍යෙන් වෙඩාත් අන්දමකින් ඒ සමාගම විසින් වෙනවු ලැබිය යුතු ආදායම් බල්දකට අවතරව එය තක් සේරු කෙට අයකර ගෙනු ලබිය ඇති ය:

එසේ වුවද, අදාළ ලාභාංශයේ මූල්‍ය මේ වගන් නියෝ කුරේය සඳහා තීරණය කිරීමේ දී යම් තක් සේරු වර්ෂයක් සඳහා යම් වාසික සමාගමක බුදු අයකළ හැකි ආදායම ආණ්ඩනය කරනු ලැබන්නේ යම් ලාභ තේ ආදායම මතද ඒ 'උකවලින්' තේ ආදායමෙන් බෙදා හරිනු ලබී ලාභාංශයේ ඒ කෙටස ගණන් ගෙනු නොලැබිය යුතු ය.

16. ප්‍රධාන ප්‍රජාත්නියේ පිට වන වගන්තිය පහත දක්වෙන පරිදි මෙයින් සංස්කරණය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (1) වන උපවහන්තියෙහි අනුරු වගන්තියේ "එහෙන් 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙරනුව" යන වටන සහ ඉලක්කම් වෙනුවට "එහෙන්, 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙරනුව තේ තීල ලැයිස්තුගත පොදු සමාගමක් විසින් 1991 අප්‍රේල් මස 1 වන දින තේ ඉන් පසුව ප්‍රකාශයට පත් කරන ලද යම් ලාභාංශයකට යම් වාසික තුනායේන්නකුව" යන වටන සහ ඉලක්කම් ආදේශ සිරිමෙන් ;

(2) ඒ වගන්තියේ (3) වන උපවහන්තියෙහි—

(a) ඒ උපවහන්තියේ (අ) ජේදයයෙහි "පියට දහ හැනෙන් තුනක්" යන වටන වෙනුවට "සියට දහ හතායි දහගනොන් එකුම්පක්" යන වටන ආදේශ කිරීමෙන් ; සහ

(ආ) ඒ උපවහන්තියේ අනුරු වගන්තියෙහි—

(i) ඒ අනුරු වගන්තියේ (ආ) ජේදයයෙහි "තීල ලැයිස්තුගත පොදු ප්‍රමාණයක් විසින්" යන වටන වෙනුවට, "තීල ලැයිස්තුගත පොදු සමාගමකින් ; සේ"; සහ

(ii) ඒ අනුරු වගන්තියේ (ආ) ජේදයයෙහි "තීල ලැයිස්තුගත පොදු ප්‍රමාණයක් විසින් වෙනුවට ප්‍රමාණය එකතු කිරීමෙන් :—

"(ආ) 1991 අප්‍රේල් මස 1 වන දින තේ ඉන් පොදු ප්‍රමාණය තීල ලැයිස්තුගත පොදු සමාගමකින් ලැබුණු යම් ලාභාංශයක මූල්‍ය".

17. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 44 වන වැගන්තියේ (1) වන උප වගන්තියෙහි අනුරු වගන්තියේ “හිමිකම් ඇති තුනුත්තකුට අදාළ නොවිය යුතු ය” යන වචන වෙනුවට, “හිමිකම් ඇති තුනුත්තකුට අදාළ නොවිය යුතු ය;

ප්‍රධාන
ප්‍රජාප්‍රතිඵලයේ
44 වන
වැගන්තිය
සංගෝධීතය
කිරීම.

එසේ ම කවදුරටහුන්, මේ වගන්තියේ කාර්ය සඳහා—

- (i) “භාරය” යන්න වට, යම් ඒකක හාරයක් අනුලත් නොවිය යුතු ය;
- (ii) “හාරකරු” යන්න වට, යම් ඒකක හාරයක හාරකරුවා අනුලත් නොවිය යුතු ය.”.

18. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 60 වන වැගන්තියේ (4) වන උප වගන්තියට ඉක්කිතිව ම, පහත දැක්වෙන උපවතන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංගෝධීතය කරනු ලැබේ—

ප්‍රධාන
ප්‍රජාප්‍රතිඵලයේ
60 වන
වැගන්තිය
සංගෝධීතය
කිරීම.

“(5) මේ වැගන්තියේ කාර්ය සඳහා “භාරය” යන පදනම යම් ඒකක හාරයක් අනුලත් නොවිය යුතු අතර, “හාරකරු” යන පදනම යම් ඒකක හාරයක හාරකරු අනුලත් නොවිය යුතු ය.”.

19. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 64 වන වැගන්තිය “හාරයක හාරකරු වන්ගේ තත්ත්වයෙන්” යන වචන වෙනුවට, “යම් ඒකක හාරයක් නොවන හාරකරුවන්ගේ තත්ත්වයෙන්” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංගෝධීතය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රජාප්‍රතිඵලයේ
64 වන
වැගන්තිය
සංගෝධීතය
කිරීම.

20. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 64 වන වැගන්තියට ඉක්කිතිව ම පහත දැක්වෙන අප්‍රති ඕරිජය සහ අප්‍රති වගන්තිය මෙයින් අනුලත් කරනු ලෙන අතර, එය “ආආ ඒකක හාර සහ ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 64 වගන්තිය” වැඩයෙන් බලපූරුෂීය යුතු ය :—

අප්‍රති
ඕරිජයක්
සහ 64 අප්‍රති
වගන්තියක්
ප්‍රධාන
ප්‍රජාප්‍රතිඵලයේ
අනුලත්
කිරීම.

‘ආආ ඒකක හාර’

භාම ඒකක
හාරයක් ම
සමාගමයෙන්
වශයෙන්
යැපිය
යුතු බව.

64අ. (1) මේ පනතේ කාර්ය සඳහා සැම ඒකක හාරයක් සහ සැම අනෙකුත්තය අරමුදලක් ම ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ ලංකාවේ වාසික සමාගම් වලට අදාළ මේ පනතේ විධිවිධාන, සැම ඒකක හාරයක් සහ සැම අනෙකුත්තය අරමුදලක් සම්බන්ධයෙන් ම අවශ්‍ය වෙනස් නියීම් සහිතව අදාළ කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධානවල ව්‍යාප්තියට හානියක් නොමැතිව —

(අ) යම් ඒකක හාරයක හෝ අනෙකුත්තය අරමුදලක ඒකක ඒකක දරන්න නැතු ඒ සමාගමේ “කොට සක්” ලෙස සලකනු ලැබිය යුතු ය;

(ආ) යම් ඒකක හාරයක හෝ අනෙකුත්තය අරමුදලක ඒකක දරන්න නැතු ඒ සමාගමේ කොටස්කරුවකු ලෙස සලකනු ලැබිය යුතු ය;

- (අ) යම් එකක හාරයකට හෝ යම් අනෙකුත්තා අරමුදලකට සවන් වූ යම් දේපැලයින්, නැතෙකෙන් ඒ එකක හාරය හෝ අනෙකුත්තා අරමුදල සඳහා හෝ වෙනුවෙන්, ඒ එකක හාරයේ හාරකරු හෝ ඒ අනෙකුත්තා අරමුදලේ රක්ෂක විසින් කරගෙන යනු ලබන යම් වෙළෙඳාමකින් හෝ යම් ව්‍යුහපාරයකින් ඒ හාරකරුට හෝ රක්ෂකට ව්‍යුත්පන්න වූ හෝ ඒ හාරකරුගේ හෝ රක්ෂකගේ ප්‍රයෝගනය සඳහා ප්‍රහානාතින හෝ උපවිත වන මූලික සහ ආදායම් ඒ සම්බාගමේ මූලික සහ ආදායම් ලෙස සලකනු ලැබිය යුතු ය;
- (ඇ) යම් එකක හාරය හෝ අනෙකුත්තා අරමුදලක මූලික ආදායමේන් කවර වූ හෝ ආකාරයකින් එස් එකක දරන්නා වෙත කරනු ලබන යම් බෙදීමක් ඒ සමාගමේ කොටස්කරුවන් වෙත බෙදා දුන් මාජාංගයක් ලෙස සලකනු ලැබිය යුතු ය; තවද
- (ඉ) යම් එකක හාරයක හෝ අනෙකුත්තා අරමුදලක, යම් එකකයක ගෙවා නිමි අයය ඒ සමාගමේ යම් කොටසක ගෙවා නිමි අයය ලෙස සලකනු ලැබිය යුතු ය.
- (ආ) යම් එකක හාරයක හෝ අනෙකුත්තා අරමුදලක, යම් එකකයක ගෙවා නිමි අයය ඒ සමාගමේ යම් සැලකනු ලැබිය යුතු ය.

(ආ) යම් එකක හාරයක කළමනාකරුට හෝ හාරකරුට හෝ යම් අනෙකුත්තා අරමුදලක කළ මනාකරුට හෝ රක්ෂකට ඒ එකක හාරයේ හෝ අනෙකුත්තා අරමුදලේ අරමුදල්වලින් ප්‍රයිෂ්ටික වශයෙන් පරිහරණය කරන ලද හෝ වෙතන ලද යම් මුදලක්, 23 වන වගන්තියේ කාර්ය සඳහා සමාගමේ ආදායම නිෂ්පාදනය කිරීමේ දී ඒ සමාගම විසින් දරන ලද විය ප්‍රහාම් ලෙස සලකනු ලැබිය යුතු ය.

21. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵියේ 97 වන වගන්තියේ (3) වන උප වගන්තියෙහි “ගෙවිය යුතු ය.” යන වචන වෙනුවෙන්, “සහ 1991 අප්‍රේල් මස 1 වන දින යෝ ඉන් පසුව අරමුදල වන යම් තක්සේරු වර්ෂ යක දී යම් සමාගමක් විසින් බෙදා ණරිනු ලැබූ මාජාංග සම්බන්ධ යෙන් 37අ වගන්තිය වටනේ ගෙවිය යුතු ය.” යන වචන සහ ඉලක්කම් ආදේශ නිරිමෙන් ඒ වගන්තිය මෙයින් සංසෝධනය කරනු ලැබේ.

22. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵියේ 135 වන වගන්තියේ “භාරයන්” යන වචනය වෙනුවෙන් “යම් එකක හාරයක් නොවන හාරයක” යන වචන ආදේශ නිරිමෙන් ඒ වගන්තිය මෙයින් සංසෝධනය කරනු ලැබේ.

23. ප්‍රධාන ප්‍රජාප්‍රතිත්‍යෙක් 163 වන වගක්තිය පහත දැක්වෙන අරිදී මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) “වෙළඳ අයය” යන අර්ථ කුණායට ඉක්කිව ම, පහත දැක්වෙන අර්ථ කුණාය ඇතුළත් කිරීමෙන් :—

“අනෙකුනාස අරමුදල” යන්නෙන්, සුරුකුම්පත් සහව විසින් අනෙකුනාස අරමුදලක් වශයෙන් බලපත්‍රයක් දෙන ලද යම් අනෙකුනාස අරමුදලක් අදහස් වේ.

(2) “නිල ලැයිස්තුගත පොදු සමාගම” යන අර්ථ කුණාය වෙනුවි, පහත දැක්වෙන අර්ථ කුණාය ඇඟේ කිරීමෙන් :—

“නිල ලැයිස්තුගත පොදු සමාගම” යන්නෙන්, ශ්‍රී ලංකාවේ වාසින යම් සමාගමක් අදහස් වන අතර, එය, 1990 අප්‍රේල් මස 1 වන දින සේ ඉත් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයකට අදාළව ඒ තක්සේරු වර්ෂය තුළ කොටස් නිල ලැයිස්තුගත කෙරුණු සමාගමක් බවට හෝ ඒ තක්සේරු වර්ෂය මූල්‍යෝගේ එම සමාගම සංස්ථාගත කරනු ලැබූ ඇති අවස්ථාවක, සංස්ථාගත කරනු ලැබූ දින සිට ඒ තක්සේරු වර්ෂයේ අවසුනය දක්වා පුරු කුම් පන් සහව විසින් බලයක් දෙන ලද යම් ව්‍යුහාර වස්තු විනිමය ස්ථානයක් විසින් පළ කරන ලද යම් නිල ලැයිස්තුවක ලැයිස්තුගත කෙරුණු බවට හෝ තක්සේරුකරු සැකීම්ව පන් වන්නා වූ සමාගමක් අදහස් නොරේ.

(3) “වාසික” සේ “ශ්‍රී ලංකාවේ වාසික” යන අර්ථ කුණායට ඉක්කිවෙම, පහත දැක්වෙන අර්ථ කුණාය ඇතුළත් කිරීමෙන් :—

“සුරකුම්පත් සහව” යන්නෙන්, 1987 අංක 36 දරන සුරකුම්පත් සහ පනාත මගින් පිහිටුවන ලද සුරකුම්පත් සහව අදහස් වේ;

(4) “භාරකරු” යන අර්ථ කුණායෙහි “වෙනත් තානුත්තෙක් ඇතුළත් වන නමුන්” යන වචන වෙනුවට,

“වෙනත් තානුත්තකු ද, යම් ඒකක භාරයක් ඇති කරන සංඛ්‍ය මගින් ඒ ඒකක භාරයේ භාරකරු වශයෙන් පන් කරන ලද තානුත්තා ද ඇතුළත් වන නමුන්” යන වචන ආදේශ කිරීමෙන්; තවද

(5) “භාරකරු” යන අර්ථ කුණායට ඉක්කිවෙම, පහත දැක්වෙන අර්ථ කුණාය ඇතුළත් කිරීමෙන් :—

“ඒකක භාරය” යන්නෙන්, සුරකුම්පත් සහව විසින් ඒකක භාරයක් වශයෙන් බලපත්‍රයක් දෙන ලද යම් ඒකක භාරයක් අදහස් තේ; ”.

සින්
ප්‍රජාප්‍රතිත්‍යෙක
සුව වන
වෙනත්තිය
සංශෝධනය
කිරීම.

ප්‍රධාන
ප්‍රජාපාලන සංඝිත
උපලේබනය
සංස්කීර්ණ ත්‍රිත්ව
කිමින්.

24. ප්‍රධාන ප්‍රජාපාලනයේ දෙවන උපලේබනය පහත දැක්වෙන පරිදි මෙයින් සංස්කීර්ණ කරනු ලැබේ:—

- (1) ඒ උපලේබනයේ 7 වන කොටසේ “1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන” යන වචන සහ ඉලෙක්තුම් වෙනුවට, “1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු එහෙත්, 1990 අප්‍රේල් මස 1 වන දිනට පෙර තුව ආරම්භ වන” යන වචන සහ ඉලක්කම් ආද්‍ය කිරීමෙන්;
- (2) ඒ උපලේබනයේ V වන කොටසට ඉක්කිතිව ම, පහත දැක්වෙන කොටසේ ඇතුළත් කිරීමෙන්:—

‘V අ කොටස

1991 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළ නිල ගැස්තුගත පෙදු සමාගමක් වන්නා ඉදි ද 1992 ලාංඡන මස 31 වන දිනට—

- (i) එම සමාගමේ කොටසේ ලේඛනයේ කොටස්කරුවන් වශයෙන් ප්‍රියපදිංචි කරන ලද තුනාත්තන්ගේ සංඛ්‍යාව දෙසියය ඉක්මවන්නා වූ; සහ
- (ii) ඒ දිනට, ඒ සමාගමේ තිබුන් කරන ලද කොටස් ප්‍රාග්ධන එකතුවේ සියයට හැවකට වැඩියෙන් කෙළින් ම හෝ ගම් නාමිකයකු මගින් එක්ව දරන්නා වූ කටර හෝ තුනාත්තන් පස් දෙනකු තොමැන් බවට තක්සේරුකර සැකීමට පත්වන යම් සමාගමක්.

පිළිවෙළින් 1990 අප්‍රේල් මස 1 වන දින සහ 1991 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ඒ සමාගමේ බඳු අය කළ ගැකි ආදායම මත..... සියයට 40:

එසේ වචන දු එම සමාගම, 1987 අංක 23 දරනා රාජ්‍ය සංස්ථා ගෝ ආණ්ඩුවට අයන් ව්‍යාපාර ආයතන පෙදු සමාගම් බවට පරිවර්තන යය කිරීමේ පනතේ විධිවිධාන යටතේ යම් රාජ්‍ය සංස්ථාවක් හෝ යම් ආණ්ඩුවට අයන් ව්‍යාපාර ආයතන සමාගමක් බවට පරිවර්තනය කිරීමෙන් පිළිවෙළන ලද සමාගමක් වන අවස්ථාවක්, එම සමාගමට අදාළ මේ කොටසේ විධිවිධාන (ii) වන විෂය ආකෘති “සියයට හැවකට” යන වචනවලට යොමුව “සියයට හැව පසකට” යන වචන ආද්‍ය කරනු ලැබූ ලෙස අදාළ කරනු ලැබිය යුතු ය.

මේ කොටසේ කාර්ය සඳහා (i) වන විෂයෙකි හෝ (ii) වන විෂයෙකි සඳහන් යම් තුනාත්තකු—

- (අ) යම් පුද්ගලයකු වන අවස්ථාවක, කෙළින්ම හෝ යම් නාමිකයකු මගින් ඒ පුද්ගලය හෝ ඔහුගේ හෝ ඇයේ කළමනා හෝ (ඒ දින වන විට දරවනු නොවන යම් පුනාකු හෝ දුවක හාර) දරවන් විසින් දරනු ලැබන ඒ සමාගමේ යම් කොටසක්, ඒ පුද්ගලය විසින් දරනු ලැබූ ලෙස සැලකිය යුතුය;

(ආ) සම් පාලක සමාගමක යම් පාලිත සමාගමක්, එම පාලිත සමාගම විසින් දරනු ලැබූ ඒ සමාගමේ යම් කොටසක්, එම පාලක සමාගම විසින් දරනු ලැබූ ලෙස සුලෙකිය යුතු ය.

“පාලක සමාගම” සහ “පාලිත සමාගම” යන යෙදුම්වල 1982 අංක 17 දරන සමාගම් පතනයේ 150 වන වගන්තියෙහි එවාට දී ඇති ඒ අදහස් යන් ම ඇත්තේ ය.

V ආ කොටස

1992 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පදුව ආරම්භවන යම් කක්ෂේරු වර්ෂයකට අදාළ නිල තේස්ත්‍රිත පොදු සමාගමක් වන්නා වූ ද ඒ තක්ෂේරු වැශයේ අවසාන දිනයේ දී—

- (i) එම සමාගමේ කොටස් ලේඛනයේ කොටස් කරවන් වශයෙන් ලියාපදිංචි කරන ලද තැනැත්තක්ගේ සංඝනව දෙකියය ඉක්මවන්නා වූ; සහ
- (ii) ඒ දිනට, ඒ සමාගමේ තීකුත් කරන ලද කොටස් ප්‍රාග්ධන එකතුවේ සියයට හැවකට වැඩියෙන් කෙළින්ම හෝ යම් තැනැත්තයෙකු මිනින් එක්ව දරන්නාවූ කවර හෝ තැනැත්තක් පස් දෙනකු එක්ව කොමිත් බවට තක්ෂේරුකරු සැහීමට පත්වන යම් සමාගමක්.

එ තක්ෂේරු වර්ෂය සඳහා ඒ සමාගමේ බිඳු අයකාශ හැකි ආදායම මත.....සියයට 40.

එසේ වුවද, එම සමාගම 1987 අංක 23 දරන රුපා සංස්ථා හෝ ආණ් බුවට අයන් ව්‍යුහාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පතනයේ විධිවිධාන යටතේ යම් රුපා සංස්ථාවක් හෝ යම් ආණ් බුවට අයන් ව්‍යුහාර සමාගමක් බවට පරිවර්තනය කිරීමෙන් පිහිටුවන ලද සමාගමක් වන අවස්ථාවක, එම සමාගමට අදාළ මේ කොටස් විධිවිධාන (ii) වන විෂය අංකයෙහි “සියයට හැව පහකට” යන වචනවලට යොමුව “සියයට හැව පහකට” යන වචන ආදේශ කරනු ලැබූ ලෙස අදාළ කරනු ලැබිය යුතු ය.

මේ කොටස් කුරෙය සඳහා (i) වන විෂයෙහි හෝ (ii) වන විෂයෙහි සඳහන් යම් තැනැත්තකු—

- (ආ) යම් පුද්ගලයකු වන අවස්ථාවක, කෙළින්ම හෝ යම් තැනැත්තයකු මිනින් ඒ පුද්ගලය හෝ ඔහුගේ හෝ ආයෝ කළමනා හෝ (එ දින වනවිට දරවකු තොවන යම් පුතුකු හෝ දුවක සුරු) දරවන් විසින් දරනු ලබන ඒ සමාගමේ යම් කොටසක්, ඒ පුද්ගලය විසින් දරනු ලැබූ ලෙස සුලෙකිය යුතු ය;

(ආ) යම් පාලක සමාගමක යම් පාලිත සමාගමක්, එම් පාලිත සමාගම විසින් දරනු ලබූ ඒ සමාගමේ යම් කොටසක්, එම් පාලක සමාගම විසින් දරනු ලබූ ලෙස සාලකිය යුතු ය.

“පාලක සමාගම” සහ “පාලිත සමාගම” යන යොදුම්වල 1982 අංක 17 දරන සමාගම් පත්‍රයන් 150 වන වගක්ති යෙහි එවාට දී ඇති ඒ ඒ අර්ථයන්ම ඇත්තේ ය.”

(3) “VIIIඅ කොටස” “රුපත් සංස්ථා,” යන වචන සහ ඉලක්කම් වෙනුවට, “IX වන කොටස රුපත් සංස්ථා” යන වචන සහ ඉලක්කම් අද්දේ කිරීමෙන්,

(4) ඒ උපලේඛනයේ අවසානයට පත්‍ර දැක්වෙන කොටස එකතු කිරීමෙන්:—

“X වන තකාටස

එකක හාර හෝ අනෙකුනාස අරමුදල

1990 අප්‍රේල් මස 1 වන දින හෝ ඉත්පසුව ආරම්භවන සැම නැස්සේරු වර්ෂයක් සඳහා ආදායම් බැඳු අතු ප්‍රමාණය.

එකක හාරයේ හෝ අනෙකුනාස අරමුදලේ බැඳු අය කළ හාකි ආදායම සියයට 50”.

25. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල සත්‍රක උපලේඛනයේ (iii) වන විෂයයේ “කුඩා සමාගමක් හෝ තිල ලැයිස් කුගත පොදු සමාගමක් හෝ ජනනා සමාගමක් තොවන සමාගමක් විසින් කරන ලද” යන වචන වෙනුවට, “(කුඩා සමාගමක් හෝ තිල ලැයිස් කුගත පොදු සමාගමක් හෝ ජනනා සමාගමක් නොවන) එකක හාරයේ හෝ අනෙකුනාස අරමුදලක් විසින් කරන ලද” යන වචන ආද්දා තීව්‍ය මෙන් ඒ උපලේඛනය මෙයින් සංසෝධනය කරනු ලැබේ.

ආධ්‍යත්මක ප්‍රජාප්‍රතිඵල
සංසෝධනය
සංසෝධනය
කිරීම්.

ආධ්‍යත්මක
ප්‍රජාප්‍රතිඵල

26. (1) මේ පත්‍රයේ 2(3) වන වගක්තිය මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල යේ 8 වන වගක්තියට කරන ලද සංසෝධනය 1990 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(2) මේ පත්‍රයේ 3 වන වගක්තිය මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල 9(1) වන වගක්තියට කරන ලද සංසෝධනය 1990 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(3) මේ පත්‍රයේ 11 (2) (i) වන වගක්තිය මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල 31(2) (ආ) වගක්තියට කරන ලද සංසෝධනය 1980 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(4) මේ පත්‍රයේ 13(2) වන වගක්තිය මගින් ප්‍රධාන ප්‍රජාපතියේ 33(2) වන වගක්තියට කැඳු ලද සංස්කීර්ණය 1990 ජූනි මස 12 වන දින සිට බලපත්‍රක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබේ ය.

(5) මේ පත්‍රයේ 16(2)' (අ) වගක්තිය මගින් ප්‍රධාන ප්‍රජාපතියේ 35(3) වන වගක්තියට කරන ලද සංස්කීර්ණය 1990 ජූනි මස 12 වන දින සිට බලපත්‍රක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබේ ය.

27. මේ පත්‍රයේ සිංහල සහ දෙමළු භාෂා පාද අකර යම් අඟනු කළුනාවක් ඇති මුවහොත්, එවිට සිංහල භාෂා පාදය බලපෑවුන්විය යුතු ය.

අනෙකු නම
කාව්ය
ඇති ව තිබ
සිංහල භාෂා
පාදය
බලපෑවුන්විය
පුතු වත්.

භාර්පූලික්සුවට පිළිගෙ පහත් කෙටුවීමන්ට වල සහ පහත්ට වල වර්ණික ආයත හිල (අද්ධිය) රු. 870 ඩී (බිංදු යිය) රු. 1,160 ඩී නොලැබේ 1. රෝගෝ ප්‍රකාශන කාර්යාලයේ අධිකාරී වෙත හැඟී වර්ණායකට දෙකුම්බර් තෙ තෙ 15 වැනි දිනට පෙර ආයත මුදල් ගෙවා පෙනුව එලුම්බින මුළු එක් වර්ණ වර්ණය යදා රේඛී ලැබිය යුතුය.